

ගෙවනු වගාච කදානා උපදෙස්

සංචාරී ගෙවත්තනක

ගෙවනු වගා ජාතික වහාපැතිය - 2018

බේගය	කරවිල	වැටකොල්	පතෝල	පිපික්කද්දකා	වට්ටක්කා	
බිමි සැකසීම	සියුම්මට පෙර විළ් පැපැරී ඉවත්කර පස හොඳින් වුරුල්කර සියුම්මට සකසා ගන්න. බේගය අනුව සුදුසු පර්තරයට දිග, පළම සහ ගැහුර සේ.ම්.31ක් පමණ වූ වුලවිල් සකසා ගන්න. එප සියුම්මට දින 2-3කට පෙර එම වුලවිල් වුලට හොඳින් දිරු කාඩිනික පොහොර දේන් 3-4ක් එක්කර පසට මිශු කරන්න.					
බිජවල ස්වර්ශය						
පර්තරය	පේලි අතර - මිටර 1.5 පේලිය තුළ, පැපැ අතර - මිටර 1	පේලි අතර - මිටර 1.5 පේලිය තුළ, පැපැ අතර - මිටර 1.5	පේලි අතර - මිටර 1.5 පේලිය තුළ, පැපැ අතර - මිටර 1.5	පේලි අතර - මිටර 1 පේලිය තුළ, පැපැ අතර - මිටර 1	පේලි අතර - මිටර 2 1/2 පේලිය තුළ, පැපැ අතර - මිටර 2 1/2	
පොහොර යෝදීම	ගෙවන්න සඳහා සාම පිටම දිරු කාඩිනික පොහොර වැනි ප්‍රමාණයක් බෙශ සියුම්මට පෙර නිමි සැකසීමේදී පාත්තියට හෝ වුලවිල් වුලට එක්කර මිශු කරන්න. කාඩිනික පොහොර පස පොෂණයට අමතරව පසේ තත්ත්වය, තෙත්මය රුධා ගැනීමේ භායිකාව, හා වාතය වැනි තත්ත්ව දියුණු කරයි. ගෙවනු වගාවේදී රසායනික පොහොර අවශ්‍ය වේ නම් පමණක් කාලීන ප්‍රමාණයක් දෙපාර්තමේන්තු නිර්දේශය පරිදි යොදාන්න. කාඩිනික පොහොර යොදීම මිශු යොදාන රසායනික පොහොර කාර්යාලාවදී වැනි කරයි.					
පුහුණු කිරීම	නිර සියුවා සහ 3කට පමණ පසු මිටර 2ක් පමණ උස මැයිසකට (පන්දලමකට) හෝ ඉපලකට වැළැ යොමු කරන්න. පැපැවලට මි.2ක් පමණ උස ආධාරක කේටු සියුවා එවා අතර වැවින් ආකාරයට මුළු ඇද වැළැ එවා යොමු නිර්මිද කළ භායිය. පුහාන වැවෙළේ පාමුල කොට්ඨේ හට ගන්නා රිකිල් ඉවත් කරන්න.			පැපැවලට - මිටර 1 1/2 පමණ උස ආධාරක කේටු සියුවා එවා අතර වැවින් ආකාරයට මුළු ඇද වැළැ එවා යොමු කරන්න. යටුකුරා වී ආකාරයට සකසා ගන් පන්දලමකට ද ගැවිය භායිය.	වැළැ නිම දිගේ පැතිරුමට ඉඩ හැර්න වැදුර හෝ විවෘත තනෙකාල වැඩින් ගෙයි අව්‍යාප්‍ය කරන්න. කාම් භානි සහිත ගෙයි විකුණ කර නිනි තබා හෝ ගැහුරුව වුලු විනාශ කරන්න.	
කෘම් භානි පාලනය	ඉද් මැයිසකේ භාවිත විසා එල තුළ තුළු විම වුලන්වා ගැනීම් සඳහා කරදී ඇඩා කාලුයේදීම ආවර්ණය කරන්න. මේ සඳහා කඩිඡා විජේ හෝ පතුල විවිධ පොහොරයින් මින් යොදා ගන්නා හෝ ගැහුරුව වුලු විනාශ කරන්න.					
අක්වැන්න	පළමු අයිවන්න මාස 2 - 2 1/2 කැළී පමණ ලබා ගත හැක.	පළමු අයිවන්න මාස 2 - 2 1/2 කැළී පමණ ලබා ගත හැක.	පළමු අයිවන්න මාස 2 - 2 1/2 කැළී පමණ ලබා ගත හැක.	පළමු අයිවන්න මාස 2 කැළී පමණ ලබා ගත හැක.	පළමු අයිවන්න මාස 3 - 3 1/2 කැළී පමණ ලබා ගත හැක.	
පොෂණ ගුණය	රැකිරේයේ සිනි ප්‍රමාණය අඩු කරන රසායනික සංයෝග සහිතය. විවිධ ඒ.වී.පොෂපාර්ශ හා දු තත්තු වැනිපුර අඩිංඩ වේ.	දු තත්තු බිඛුල පහසුවෙන් පිරිණය වන වැළව්වෙනි.	දු තත්තු බිඛුල පහසුවෙන් පිරිණය වන වැළව්වෙනි.	දු තත්තු බිඛුල පහසුවෙන් පිරිණය වන වැළව්වෙනි.	විවිධ ඒ බිඛුල වැළව්වෙනි.	

වස විස නැති, පොෂක්‍රායි අව්‍යාප්‍ය අව්‍යාප්‍ය වැළව්වෙන් ආහාරවේලිලට විකනු කරගැනීමට ඔබේ ගෙවන්න වගා කරන්න

විනාශක හා පුහුණු මිධිස්ථානය, කාලීන ප්‍රමාණයකට දෙපාර්තමේන්තුවේ, පෙරාදෙළුවිය. 2018.11.12

ගෙවතු වගාච කඳා උපදෙස්

සංස්කීර්ණ ගෙවතු
ගෙවතු වගා ජාතික ව්‍යාපෘතිය - 2018

	වැල් බේංචි	මැ (වැල් ආකාර)	පැනුරු මැ වර්ග (බුෂ්ටිය)	දූඩල	නිවිති
බම් සැකයිම					
බිජවල ස්වරුපය					
පරතරය	පේලී අතර - ශේ. 50 පේලීය තුළ පැහැ අතර - ශේ. 40	පේලී අතර - ශේ. 90 පේලීය තුළ පැහැ අතර - ශේ. 30	පේලී අතර - ශේ. 60 පේලීය තුළ පැහැ අතර - ශේ. 20	පේලී අතර - ශේ. 75 පේලීය තුළ පැහැ අතර - ශේ. 60	පේලී අතර - ශේ. 45 පේලීය තුළ පැහැ අතර - ශේ. 45
බිජ සිටුවීම	වික් විලක තිර 2ක් සිටුවන්න.	වික් විලක තිර 2ක් සිටුවන්න.	වික් විලක තිර 2ක් සිටුවන්න.	වික් විලක තිර 1-2ක් සිටුවන්න.	වික් විලක තිර 2ක් සිටුවන්න.
පොහොර යෝදීම	ගෙවත්ත සඳහා සාම විටිම දීර්ඝ කාබිජික පොහොර වියේ ප්‍රමාණයක් බෙවා සිටුවීමට පෙර නිමි සැකයිමේදී පාත්‍රිකව හෝ විලවිල් විලට වික්කර මිශ්‍ර කරන්න. කාබිජික පොහොර පස පොළුණුයට අමතරව පයේ තත්ත්වය, තෙහෙමය රුධා ගැසීමේ ගැසීකාව හා වාහනය වැනි තත්ත්ව දියුණු කරයි. ගෙවතු විගාවේදී රුකායික පොහොර අවශ්‍ය වේ නම් පමණක් කැපිකරම දෙපාර්තමේන්තු නිර්දේශය පරිදි යොදාන්න. කාබිජික පොහොර යොදීම මැයින් යොදාන රුකායික පොහොර කාර්යාලයා වියද වියේ කරයි.				
පුහුණු කිරීම	විගාවේ විය සහ 2-3ක් වු විට සාම විලකටම මිටිර 2ක් පාමනා උස කොළඹ සිටුවා පැහැ වියට විට සාම විලක්ම කොළඹකට හෝ ඉපලකට යොමු කරන්න. වැළැවුම් පාමනා උස කොළඹ සිටුවා පැහැ විට සාම විලක්ම කොළඹකට හෝ ඉපලකට යොමු කරන්න. වැළැවුම් පාමනා උස කොළඹ එකිනි කඩා ඉවත් කරන්න.	පැනුරු ආකාරයට විශාලී. වැළැවුම් පාමනා උස කොළඹ සිටුවා එවා අතර වැළැවුම් ආකාරයට ලකු ඇදීම ද කළ යැයි.	සාම විලක්ම කොළඹකට හෝ ඉපලකට යොමු කරන්න. වැළැවුම් පාමනා උස කොළඹ සිටුවා එවා අතර විවිධ ආකාරයට ලකු ඇදීම ද කළ යැයි.	සිටුවා සහ 4ක් පාමනා ගතවූ පස පොළුව මිටිරාමේ සිටි අධි 1ක් 1 1/2ක් උසින් සිටින සේ පාත්‍රිකව ඉහළින් මැයිසක් සකසා ගන්න.	
අස්වෙන්න	දින 30ක දී පාමනා පැහැ අස්විනු හෙළුමට යැයිය.	දින 45ක දී පාමනා අස්විනු හෙළුම ආරම්භ කළ යැයිය.	දින 45ක දී පාමනා අස්විනු හෙළුම ආරම්භ කළ යැයිය.	දින 90ක දී පාමනා අස්විනු හෙළුම ආරම්භ කළ යැයිය.	දින 45ක්න් පසු වර්තන වර අස්විනු ලබා ගෙ යැයිය.
පොළුණු ගුණාය	කැලුළුයිම්, පොයිපරය්, විවිධන් හි සහ දුලත්තු බිඟුල ව්‍යුවන්වයි.	පොළුන්, කැලුළුයිම්, පොයිපරය් සහ දුලත්තු බිඟුල වේ.	පොළුන්, කැලුළුයිම්, පොයිපරය් සහ දුලත්තු බිඟුල ව්‍යුවන්වයි.	පොළුන්, විවිධන් සි සහ දුලත්තු බිඟුල ව්‍යුවන්වයි.	විවිධන් ඒ, යකඩ සහ දුලත්තු බිඟුල ව්‍යුවන්වයි.

වස විස නැති, පොළුණුයි අවශ්‍ය ව්‍යුවල් ආහාර වේලට විකතු කරගැනීමට ඔබේ ගෙවත්ත වගා කරන්න

වකාර්ති හා පුහුණු මධ්‍යස්ථානය, කැපිකරම දෙපාර්තමේන්තුව, පෝලොනිය. 2018.11.12